



ජනරජයේ පාලන කොමසාරිස් දෙපාර්තමේන්තුව
LAND ADMINISTRATION GENERAL DEPARTMENT

නො. 07, ග්‍රෙගරි පාර, කොළඹ 07
No 07, Gregory's Avenue, Colombo 07

දුරකථන අංකය
Tel No

වෙබ් අඩවිය
E-mail

දිනය
DATE

මගේ අංකය
எனது இல.
MY NO

3/ස./2-1,

ඔබේ අංකය
உமது இல.
YOUR NO

2008.03.20

චක්‍රලේඛ අංක:- 2008/4,

සියළුම ප්‍රාදේශීය ලේකම් වරුන්,
සියළුම නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්/සහකාර ඉඩම් කොමසාරිස් වරුන්,
(අන්තර් පළාත්)

**රජය සහ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම
පාලනය කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම.**

ඉහත කරුණු සම්බන්ධව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් කී කරන ලද චලිත -1-34 -(1) 2008 හා 2008.06.13 දිනැති චක්‍ර ලේඛයට කාරුණික අවධානය යොමු කරමි.

අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති නව ප්‍රතිපත්ති මාලාව අනුව රජයේ නිසි විනිවිද භාවයකින් යුක්තව බෙදාදීම සඳහා සුදුසු කැනැන්තන් තෝරා ගැනීමේ ක්‍රම වර්තමාන අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි සංවිධානය කර ගැනීමටත්, සර්පාලන ක්‍රමවේද කර ගැනීමටත් ඉහත චක්‍ර ලේඛයේ සඳහන් කර ඇති වැඩිදුරටත් පදනම් මෙම චක්‍රලේඛය නිකුත් කිරීමට අදහස් කරමි.

හදුන්වා දීමට අපේක්ෂා කරන නව ක්‍රමවේදය ප්‍රධාන කොටස් ගණනින් සුක්තය.

- i. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් භූමි සැබෑ ඉඩම් නොමැති පැහැත්තන් හදුනා ගැනීම.
- ii. රජයේ ඉඩම් නීති මගින් හදුන්වා දී ඇති විනිවිද භාවයකින් යුක්ත තෝරා ගැනීමේ ක්‍රම ස්ථාපිත කිරීම.
- iii. රජයේ ඉඩම් සංවිධාන කාරී කමිටු පොදුගලිකව හෝ නීති විරෝධී ලෙස සලකා හැර පිළිස්සා හැරීම.

1.1 වර්ගී කොටස

1.1 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් තුළ සැබෑ ඉඩම් නොමැති තැනැත්තන් සලකා ගැනීම

දැනට පවතින තත්ත්වය තුළ රජයේ ඉඩම් වල අක්ෂිත දායා අතරිතව කරුවන් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගෙන ඇත. ඔවුන් අතර නීති විරෝධීව ඉඩම් අල්ලා ගන්නා පුද්ගලයන් මෙන්ම නීත්‍යානුකූල ක්‍රියාවලියක් තුළ තෝරාගත් අයගෙන් මුදලට ඉඩම් ලබාගෙන ඉක්බිදේ සිටින අතරිතව කරුවන්ද දැකිය හැකිය. නීත්‍යානුකූලව තෝරා ගත් අය එම ඉඩම් විකිණීම මගින් ඇතැම්විට පෙනී යන්නේ දැනට පවතින ඉඩම් තව්වේරු මගින් හෝ විශේෂ අනුමැතීන් මත නීත්‍යානුකූලව තෝරා ගන්නා තැනැත්තන් අතරද සැබෑ ඉඩම් අවශ්‍යතාවයක් නොමැති අය ඇති බවය. එසේම ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පනවා ඇති 91 වන නියෝගය අනුව බොහෝවිට බෙදා දීමට යෝජනා ඉඩම් අවට ප්‍රදේශ වලින් පමණක් ඉඩම් ලාභීන් තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් අතර තෝරා ගැනීමට ඉඩ නොමැති වීමත් වැනි කරුණු මත සැබෑ ඉඩම් නොමැති තැනැත්තන්ට කිසිදු දිනයක ඉඩමක් ලබාගැනීමට නොහැකි වන බවද පෙනී යන බවත් කරුණකි. මේ නිසා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පනවා ඇති අංක 91, 92, 96 නියෝග මෙම විශ්ලේෂණ මගින් සලකා බැලෙන තෝරා ගැනීමේ ක්‍රමය මගින් සංශෝධනය වන බව කරුණාකර සලකන්න.

1.2 රජයේ ඉඩමක් ලබාගැනීමට පුදුසු තැනැත්තන් ලියාපදිංචි කිරීම.

අමාත්‍ය මණ්ඩලය අනුමත කළ නව යෝජනා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම සැබෑ ඉඩම් නොමැති අය සලකාගෙන ඔවුන් රජයේ ඉඩමක් ලබාගැනීමට පුදුසු තැනැත්තන් හේ නාම ලේඛනයක ලියා පදිංචි කිරීමේ වැඩිපිළිවෙලක් පළමුව ඇති කළ යුතුය. මේ සඳහා ජාතික පුටුපත් වල පලකරන දැන්වීමක් මගින් නිශ්චිත කාලයක් ලබාදී ජනතාව දැනුවත් කිරීමටත් එමගින් ලියාපදිංචි කළ හැකි ඉල්ලුම්පත් කැඳවීමටත් ක්‍රියා කරනු ඇත. එම පුටුපත් දැන්වීම් අදාළ පළාත් ඉඩම් කොමසාරිස් වරුන් විසින් පළ කරනු ඇත. මෙම දැන්වීම් ආකෘතියේ කෙටුම්පතක් පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීමට මම ක්‍රියා කරමි. ප්‍රාදේශීය ලේකම් වරුන්, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්/සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) විසින් එම දැන්වීම් අනුව ලැබෙන ඉල්ලුම්පත් සෑම සේවා වසම් අනුව භාරගෙන එහි තීරවනයන්ට පරීක්ෂා කර බැලීම සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය. මෙම පරීක්ෂණය ප්‍රාදේශීය ලේකම්, හෝ සහකාර ප්‍රාදේශීය ලේකම්/ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් /සහකාර ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්) විසින් පවත්වා සැබෑ ඉඩම් නොමැති අය තෝරාගෙන ලියාපදිංචි කිරීම සඳහා වූ මූලික ලේඛනයට ගතයුතුය. මෙම මූලික ලේඛනය විරෝධීතා දැක්වීම් සඳහා ජනතාව වෙත ප්‍රසිද්ධි කරනු ලබන අතර ඉදිරිපත් වන විරෝධීතාවයන් පරීක්ෂා කොට සංශෝධනය කළයුතු අවස්ථා ඇත්නම් ඊට සංශෝධනය කර අවසාන ලේඛනය ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්/ සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) විසින් ප්‍රසිද්ධි කළ යුතුය. එසේ ප්‍රසිද්ධි කරන ලේඛනයේ පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස්ට හා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවිය යුතුය.

1.3 රජයේ ඉඩමක් ලබාගැනීමට පුදුසු තැනැත්තන් ලියාපදිංචි කිරීමේදී සැලකිය යුතු කරුණු.

1.3.1 ඉල්ලුම් පත් පැවරුණිම

ඉඩම් කොමසාරිස් පුද්ගලයින්ගෙන් ඉල්ලුම් පත් සඳහා ලියාපදිංචි කිරීම පවත්වා ගැනීමේදී පිටපත් කොපියාගැනීමක් හෝ කිසිවක් ලෙස නොමැතිව පුදුසුය.

(ආ). ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ඉඩම් නොමැති සෑම අයෙකුටම මි සඳහා සහකාරී වීමට ඉඩ ලබාදීම සුදු අතර පසුව පළාත් ඉඩම් කොමසාරිස්වරුන් ප්‍රසිද්ධ කරනු ලබන දැන්වීම් වලට අමතරව ඔබ කොට්ඨාසය තුළද ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදී අදාළ ඉල්ලුම් පත්‍ර භාර කැනීමට ඉඩ කිලෝමීටර් කාර්යාලයේ / ක්ෂේත්‍ර උපදේශන කාර්යාලයේ පහසුකම් සලස්වා දිය යුතුය.

(ඇ). දැනටමත් අනවසරයෙන් රජයේ ඉඩමක පදිංචි / භුක්ති විදින අයට මෙම ලේඛනයට ඇතුළත්ව ලියාපදිංචි වීම අවශ්‍ය වන අතර ඒ බවට ඔවුන් දැනුවත් කළ යුතුය.

(ඈ). දැනටමත් දෙමාර්ගයන්ගේ ඉඩම් වල ස්ථිර නිවාස ඉදිකර පදිංචි වි සිටින අය, ඉඩම් හිමි අය, උරුම විලට ඉඩම් තිබෙන අය, මෙම වසරේ ඉඩම් නොමැතිවුවද වෙනත් වසරේ වල ඉඩම් තිබෙන අය, ඇතුළුව පදිංචි කාර්මික හෝ වාණිජ සංවිධානවල සඳහා කිනම් හෝ ඉඩම් ප්‍රමාණයක් හිමි අයට ඉල්ලුම්කළ නොහැකිය. එසේම රජයෙන් දුන් ඉඩම් විකුණා ඇති හෝ පවරා දී ඇති අයටද ඉල්ලුම් කළ නොහැකිය.

1.3.2 ලියාපදිංචි කිරීමේ ලේඛනය.

ලියාපදිංචි කිරීමේ ලේඛනයට ඇතුළත් කර ගැනීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් පහත සඳහන් කාරණා වලට වෙන්කර මේ සමඟ අමුණා ඇති ඇමුණුම 1 අදාළ වන පරිදි වෙන වෙනම ලියාපදිංචි කර ගත යුතුය.

- (අ) ඉඩම් සංවර්ධන ආඥාපනතේ හෝ වෙනත් යටතේ ඉඩමක් ලැබීමට සුදුසු තැනැත්තන්.
- (ආ) ඉඩම් සංවර්ධන ආඥාපනතේ අඩු ආදායම් වැඩි ආදායම් හා උගත් තරුණයන් (හෝ වෙනත් සේ නොවන තැනැත්තන්) යන කාරණා යටතේ ඉඩමක් ලැබීමට සුදුසු තැනැත්තන්.
- (ඇ) රජයේ ඉඩම් ආඥාපනත යටතේ බදු පදනම මත ඉඩමක් ලැබීමට සුදුසු තැනැත්තන්.
- (ඈ) ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන) පනත යටතේ ඉඩමක් ලැබීමට සුදුසු තැනැත්තන්.

1.3.3. තෝරා ගැනීමේ පරීක්ෂණය.

- (අ). තෝරා ගැනීමේ සඳහා ඉදිරිපත් වී ඇති ඉල්ලුම් පත්‍ර සංඛ්‍යාව අනුව ඉඩම් කිලෝමීටර් වසරේදී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කිරීම යුතුය.
- (ආ). පරීක්ෂණ දිනය පනතට මාසයක් ඇතුළුව දැනුම් දීම අවශ්‍යය.
- (ඇ). තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා ඉල්ලුම් කරුවන් පුද්ගලිකව පෙනී සිටිය යුතුය.
- (ඈ). මෙහිදී සාමාන්‍ය ඉඩම් සම්පූර්ණයක් මෙන් ඉල්ලුම්කරුවන් පරීක්ෂණයට භාජනය කර ඔවුන් දී ඇති තොරතුරු වල නිරවද්‍යතාව කාර්යාල සහතික කරගෙන සුදුසුකම් තෝරාගත යුතුය. (ඈ) චේදයේ සඳහන් අය තෝරා නොගත යුතුය.
- (ඉ). සාර්වභූත තොරතුරු ඉල්ලුම් කරු විසින් ඉබාදීම මත හෝ යම් කිලෝමීටරයකු හෝ තොරතුරු විසින් කිරීමේ හේතුවෙන් යම් අයෙකු තෝරා නොලැබේ. පසු කුරුසු වැනි නිවැරදිව නොවන හෝ වී බිටි නොවන ආකාරයේ දුර්වලතාව මගින් තෝරා ගැනීමේ අවස්ථා නොමැති ලේඛනයක් ඉවත් කිරීමේ පළාත් දුර්වල තොරතුරු හෝ ඉඩම් කොමසාරිස් විසින් විසින් දිය යුතුය.

(ඊ) තෝරා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනයේ සිට මසක් ඇතුළත මූලික සුදුසුකම් පරීක්ෂා කොට තෝරා ගැනීමේ ලේඛනය පිළියෙල කළ යුතුය. එම දිනයේ සිට දින 14 ක් තුළ මූලික තෝරා ගැනීමේ ලේඛනය විරෝධතා සඳහා ප්‍රතිද්‍රව්‍යව පත්කොට විරෝධතා ලබාගත යුතුය. මූලික විරෝධතා පරීක්ෂණය එම දින 14 ක් පසු එළඹෙන දින 14 තුළ අවසන් කර අවසන් ලේඛනය සකස් කොට ප්‍රතිද්‍රව්‍ය කළ යුතුය.

(උ) අවසාන භාමි ලේඛනය සහතික කර පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල්/වෙත ඉදිරිපත් කළ පසු කිසිදු සංශෝධනයකට ඉඩ නොදෙන බැවින් කොට්ඨාශය තුළ පදිංචි ඉඩම් නොමැති සියළු ජනතාව දැනුවත් කර ඔවුන් ලියාපදිංචි කර ගැනීමට කැකි උපරිම උත්සාහ දැරිය යුතුය.

1.3.4 ලේඛනය යාවත් කාලීන කිරීම.

• වාර්ෂිකව නියම කරනු ලබන දිනයකදී නැවතත් ඉහත ක්‍රියා මාර්ගයම අනුගමනය කරමින් ඉඩම් නොමැත්තන් ලියාපදිංචි කිරීමේ ලේඛනය යාවත් කාලීන කළ යුතු වේ. එහිදී ඉඩම් ලබාදුන් අය, මියගිය අය සහ ප්‍රදේශයෙන් පදිංචිය ඉවත්ව ගිය අය භාමි ලේඛනයෙන් ඉවත් කිරීමටත් අලුතින් ඇතුළත් වීමට බලාපොරොත්තු වන අය ලේඛනයට ඇතුළත් කිරීමටත් ක්‍රියා කර මෙම ලේඛනය යාවත් කාලීන කළ යුතුය. එසේ යාවත් කාලීන කළ ලේඛනයේ පිටපතක් පළාත් ඉඩම් කොමසාරිස්ට හා ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවිය යුතුය.

11 වෙනි කොටස

2. රජයේ ඉඩම් නීති මගින් හඳුන්වා දී ඇති විනිවිද කාර්යයන් සුක්ෂ්ම තෝරා ගැනීමේ ක්‍රම වේදය ස්ථාපිත කිරීම

2.1 ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ඉඩම් කට්ටිවර්ග පැවැත්වීම

2.1.1 නියෝග සංශෝධනය

මෙම පනත යටතේ ඉඩම් ලාභීන් තෝරා ගැනීමේදී ඉඩම් කට්ටිවර්ග මගින් තෝරා ගැනීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රමවේදය අලුත් පමණක් තෝරා ගැනීමේ කළ යුතුය. රජය ප්‍රතිපත්තියක් ලෙස අනවසර නියමානුකූල කිරීම අත්හිටුවා ඇති බැවින් විශේෂ අනුමැති මත පුද්ගලයන් තෝරා ගැනීම සිදු කළ යුතු වන්නේ 20 ට වැඩි වශයෙන් සඳහන් අවස්ථාවලදී පමණි. මේ අනුව සුදුස්සන් තෝරා ගැනීම පිළිබඳව, ඉඩම් සංවර්ධන ආඥා පනතේ 68 සිට 99 දක්වා වූ නියෝග කෙරේ ඔබගේ කාරුණික අවධානය යොමු කරමි. එම නියෝග වල සඳහන් ඇතැම් කරුණු මෙම වක්‍රලේඛයේ සඳහන් නව ක්‍රමවේදය මගින් සංශෝධනය වන අතර පහත සඳහන් නියෝග සම්පූර්ණයෙන්ම වෙනස් වන බවද කරුණාවෙන් සලකන්න.

88 වන නියෝගයේ (ඇ) ඡේදය ප්‍රකාරව ඉඩම් කට්ටිවර්ග සඳහා ඉල්ලුම් පත් කැඳවනු ලබන දින ගණන වැඩ කරන දින 14 ක් දක්වා අඩු කළ යුතු අතර ඉල්ලුම්පත් භාර ගැනීම අවසන් කළ දිනයේ සිට වැඩ කරන දින 14 ක් තුළ ඉඩම් කට්ටිවර්ග පැවැත්වීමට ක්‍රියා කළ යුතුය.

90 වැනි නියෝගයේ සඳහන් අවස්ථා වලදී ඉඩම් බෙදාදීම සඳහා පවත්වන ඉඩම් කට්ටිවර්ග ඉල්ලුම් පත් කැඳවීම යුග්ගෙන් මෙම වක්‍රලේඛයේ 1 වෙනි කොටසෙහි හඳුන්වා දුන් රජයේ ඉඩම් ලබාගැනීමට සුදුසු තැනැත්තන් ලියාපදිංචි කළ ලේඛනයේ ලියාපදිංචි පුද්ගලයන් ගෙන් පමණි. අත්සතු කිරීමට ඇති ඉඩම් කට්ටි සංඛ්‍යාව අනුව එම ලේඛනයේ ලියාපදිංචි සුදුස්සන් ගෙන් තෝරා ගත යුතුය.

2.1.2. අනවසර කරුවන් තෝරා ගැනීම.

අනවසර කරුවන් පදිංචිව හෝ සංවර්ධනය කරමින් සිටින අවස්ථාවක සංවර්ධන සැලැස්ම පිළියෙල කිරීමට ඔවුන් පිළිබඳ මූලික තොරතුරු අවශ්‍ය විය හැකිය. එහිදී එකම තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවි පංතියට සුදුසුකම් ලබන්නන් සිටි නම් ඔවුන් වෙනුවෙන් එක් ඉඩම් කට්ටිවර්ගයකදී ගොවි පංතියට අයත් නොවන තැනැත්තන් සිටි නම් ඔවුන් වෙනුවෙන් වෙනම ඉඩම් කට්ටිවර්ගයක් පැවැත්විය හැකිය. ඇතැම් විට රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් ලබාදීම සඳහා සුදුස්සන් සිටින අවස්ථාවක එවැනි අය එකතු කර රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් කට්ටිවර්ගයක් පැවැත්වීමටද ක්‍රියා කළ හැකිය. එක් වසරක තුළ එක් ඉඩම් කට්ටිවර්ගයක් පැවැත්වීමට තරම් පුද්ගලයන් නොමැති විටක එකම කිසියම් එකතු කර ඉඩම් කට්ටිවර්ගයක් පැවැත්වීම ගැන විරුද්ධත්වයක් නැත.

2.1.3 ඉඩම් කඩවේරි තෝරනාට සකස් කිරීම හා අනුමැතිය ලබාගැනීම

95 වැනි නියෝගයේ සඳහන් පරිදි ඉඩම් කඩවේරියක් පැවැත්වීමට අදහස් කරනු ලබන ඉඩම් ප්‍රමාණය විශාල ප්‍රමාණයේ ඉඩමක් වන අවස්ථාවක එම ඉඩම ඒකකයක් ලෙස ගෙන ඉඩම් කඩවේරි සංවර්ධන සැලැස්ම පිළියෙල කළ හැකිය. බොහෝ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙවැනි ඉඩම් යොදා ගැනීම අපහසු වන බැවින් එවැනි අවස්ථාවක ඉඩම් කේටා වසම තෝ වසම් කිහිපයක් ඒකකයක් ලෙස සලකා සම්පූර්ණ වසම/වසම් තුළ තිබෙන හිස් ඉඩම් කොටස් හා අනවසර කරුවන් පදිංචි ඉඩම්ද බෙදාදීමට තිබෙන ඉඩම් සේ සලකා සංවර්ධන සැලැස්ම පිළියෙල කර අනුමැතිය ලබා ගැනීම සුදුසුය.

2.1.4. ඉඩම් කඩවේරියේදී බෙදා දෙනු ලබන ඉඩම් ඒකකය තීරණය කිරීම.

ඉඩම් කඩවේරියකදී ඉඩම් ලබාදෙනු ලබන සීමාව නව ප්‍රතිපත්තිය යටතේ සංශෝධනය වේ. අනවසර කරු අල්ලාගෙන තෝ සංවර්ධනය කර ඇති ප්‍රමාණය මින් ඉදිරියට ලබා නොදිය යුතු අතර එය රජය තෝ පළාත් සභාව විසින් දැනටමත් තීරණය කරනු ලබන ප්‍රමාණය විය යුතුය. එම ප්‍රමාණයන් ඉදිරියේදී රජය හා පළාත් සභා විසින් ඔබ වෙත දැන්වනු ඇත. හිස් ඉඩම් කොටස් කීරීමේදී ද මෙම ප්‍රමාණය අනුව කටයුතු කළ යුතුය. අනවසර කරුවෙකුට ලබාදෙන ඉඩම් කොටස ඔහුගේ කැමැත්ත මත අනවසර ඉඩමේ සුදුසු ස්ථානයකින් තෝරා ගැනීමට ඉඩ/දීම සුදුසුය. එහෙත් ඉතිරි වන ඉඩම් ප්‍රමාණයට සැලැස්මට මාරු පහසුකම් ලබාදීමට හැකි පරිදි වෙන්කිරීම අවශ්‍යය. ඉතිරිවන ඉඩම් ප්‍රමාණය එම අනවසර කරුගේ විවාහක දරුවෙකු/දරුවන් ඉඩම් නොමැතිකමෙන් ලේඛනයේ ලියාපදිංචි - සීටි හම් ඔහු / ඔවුන් වෙත ලබාදීමට හැකියාව ඇත. එම ප්‍රමාණයද ඉහත අනුමැතිය සීමාව නොඉක්ම විය යුතුය. මවිසියන්ගෙන් උරුම වීමට ඉඩම් ඇති දරුවන්, දැනට ඉඩම් තිබෙන දරුවන් මේ යටතේ තෝරාගත නොහැක. මේ අන්දමින් අනවසර කරුවට ඉඩම් ලබාදුන් පසු අතිරික්ත වන ඉඩම් එම පවුලේ අයට ලබාදීමට නොහැකි අවස්ථාවකදී දියතැනි උපරිම ඉඩම් ප්‍රමාණය ලබාදීමෙන් පසු ඉතිරිවන ඉඩම් කොටස ඉඩම් නොමැතිකමෙන් ලේඛනයේ ලියාපදිංචි වී ඇති අයට ලබාදීමට ක්‍රියා කළ යුතුය. ඊට යම් අනවසරකරුවෙකු බාධා කරන්නේ නම් ඔහුට ඉඩම් කඩවේරියේදී තීරණය කරන ප්‍රමාණයට බලපත්‍රය ලබාදී ඉතිරි ප්‍රමාණය රජයේ ඉඩම් (සන්නිකය ආපසු ගැනීමේ) පනත යටතේ ක්‍රියා කරමින් ආපසු ලබාගත යුතුය. අනවසර නියමානුකූල කිරීමේ ප්‍රතිපත්තිය අනෙකි සර ඇති බැවින් මින් ඉදිරියට මෙම ප්‍රතිපත්තිය කුමන බාධක පැමිණියත් ක්‍රියාත්මක කර සාධාරණ ඉඩම් කළමනාකරණයක් ඇති කිරීමට සියලු දෙනාගේ සහාය ලබාදීම අවශ්‍යය.

2.1.5 විරෝධතා පරීක්ෂණය

නව භූමිය යටතේ ඉඩම් කඩවේරියකදී තෝරා ගැනීම කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) එම කොට්ඨාසය සඳහා සකස් කර ඇති ඉඩම් නොමැත්තන්ගේ ලේඛනය ලියාපදිංචි පුද්ගලයන් අතුරෙනි. එම ලේඛනයේ සඳහන් පුද්ගලයින් ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) විසින් මනාව පරීක්ෂා කොට ලේඛන ගත කර ඇති බැවින් ඉඩම් කඩවේරියේ තෝරා ගැනීම පිළිබඳව විරෝධතා පරීක්ෂණයක් නැවත ටරක් ඔහු විසින්ම පැවැත්වීම අවශ්‍ය නොවේ. එම නිසා ඉඩම් කඩවේරිය පැවැත්වීමෙන් පසු මූලික තෝරා ගැනීමේ ලේඛන මහජනතාවට ප්‍රසිද්ධ කොට සිටිපතක් පළාත් ඉඩම් කොමසාරිස් / ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත එවිය යුතුය. ගෙයේ වුවත් ප්‍රසිද්ධ කරනු ලබන නාම ලේඛනයේ සඳහන් තේරීම් පිළිබඳව මහජනතාවට අභියාචනයක් පළාත් ඉඩම් කොමසාරිස් / ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කළ හැකි බවට සටහනක් යෙදිය යුතුය. මෙවැනි අභියාචනා පිළිබඳව ඉඩම් සංවර්ධන ආඥා පනතේ 23 (අ) වගන්තියේ විධිවිධාන අනුව පරීක්ෂා කොට තීරණය පළාත් ඉඩම් කොමසාරිස් / ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් ඔබ වෙත දැන්වනු ඇත. අවසාන ලැයිස්තුව ප්‍රසිද්ධ කළ යුත්තේ පළාත් ඉඩම් කොමසාරිස් / ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත අභියාචනා ලැබී තිබේද යන්න තහවුරු කර ගැනීමෙන් පසුවය.

2.2. ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 (අ) අනුමැතිය ලබාදීම

මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 (අ) වගන්තිය යටතේ අනුමැතිය දෙනු ලබන්නේ අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලා ගත් පුද්ගලයන් නියමානුකූල කිරීමට නොවේ. එය පැහැදිලිවම ආඥා පනතේ 20 (අ) ඡේදයේ සඳහන් අවස්ථාවලට සීමා කෙරේ. ඉඩම් කට්ටේර් මගින් විනිවිද භාවයකින් යුක්තව තෝරා ගැනීම් දිරිමත් කිරීම සඳහා මෙම වගන්තිය යටතේ අනුමැතිය දීම මින් ඉදිරියට දුර්වල කෙරේ. ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20(ආ) වගන්තිය යටතේ ඉඩම් අත්පත් කිරීම පිළිබඳව නියෝග පනවා නොමැති නිසා එවැනි අවස්ථා පිළිබඳව මා ඇමතිමට කරුණාකර කටයුතු කරන්න.

2.3 බෙදා දීමට ප්‍රමාණවත් ඉඩම් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි ඉඩම් නොමැති තැනැත්තන්ට ඉඩම් බෙදා දීම.

බෙදා දීමට ප්‍රමාණවත් රජයේ ඉඩම් බහුලව තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචි ඇතැම් අයගේ ඉඩම් අයිතිය පරීක්ෂා කර බැලීමේදී උපරිම සීමාවන් ඉක්මවා ඉඩම් ලබාගෙන ඇති බව අපහි ගොස් ඇත. ඇතැම් පවුල් ඒකක වලට අනවශ්‍ය ඉඩම් ප්‍රමාණයක් අනවසරයෙන් අල්ලා ගැනීම පදනම් කරගෙන ලබාදී ඇත. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම මගින් රට තුළ සාධාරණ ඉඩම් බෙදාදීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම මගින් නීති කරුණ ඉඩම් නොමැති පුරවැසියන්ට කිසිදු දිනක ඉඩම් කොටසක් ලබාදීම සහතික කළ නොහැකි වනු ඇත. මේ නිසා බෙදා දීමට ප්‍රමාණවත් ඉඩම් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ලියාපදිංචි වී ඇති ඉඩම් නොමැති තැනැත්තන්ට ඉඩම් තිබෙන යාබද හෝ ආසන්න වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින් ඉඩම් ලබාදීමට ක්‍රියා කිරීම අවශ්‍ය වේ. එවැනි අයගේ නාම ලේඛන අදාළ ප්‍රාදේශීය ලේකම්/ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) විසින් පළාත් ඉඩම් කොමසාරිස්/ ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කිරීම අවශ්‍යය. අතිරික්ත ඉඩම් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් එම අයට ඉඩම් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ඉඩම් කොමසාරිස් / ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් ඉඩම් බහුලව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) වරුන් වෙත දැනවනු ඇත. එවැනි උපදෙසක් ලබාදුන් අවස්ථාවක අදාළ නිලධාරීන් එසේ නිර්දේශ කරන ලෙඛනයේ පුද්ගලයන්ට ඉඩම් ලබාදීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගත යුතුය.

යම් ඉල්ලුම්කරුවෙකු එසේ වෙනත් ප්‍රදේශයකින් ලබාදෙන ඉඩම් වලට යැමට අකමැති වන්නේ නම් ඔහුට එය ප්‍රතික්ෂේප කළ හැකිය. එවැනි අවස්ථාවක එම ඉල්ලුම්කරුගේ නම ලියාපදිංචි ලේඛනයෙන් ඉවත් කළ යුතුය.

2.4. රජයේ ඉඩම් ආඥා පනත යටතේ සුදුස්සන් තෝරා ගැනීම

2.4.1 නියෝග සංශෝධනය :-

රජයේ ඉඩම් ආඥා පනත යටතේ ඉඩම් බෙදාදීමේදී දැනට පනවා ඇති ඉඩම් නියෝග 195 සහ 197 නියෝග කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමුකරමි. නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී 197 වන ඉඩම් නියෝගයේ සඳහන් පදිංචිය සඳහා රජයේ ඉඩම් වල අයිතිය බදු දීමේදී වෙන්කිරීම හෝ වෙන්දේසි යටතේ ඉල්ලුම්පත් භාරගනු ලැබිය යුත්තේ රජයේ ඉඩමක් ලබාගැනීමට සුදුසු තැනැත්තන් හෝ නාම ලේඛනයේ ලියාපදිංචි අයගෙන් පමණි. 197 වන නියෝගයේ (2) ඡේදයේ සඳහන් සමිති සඳහා ඉඩම් ලබාදීම අත්හිටුවන අතර රජයේ භා-ව්‍යවස්ථාපිත ආයතන වල සේවකයන්ටද ඉහත ලේඛනයේ ලියාපදිංචි වීමෙන් පසු පමණක් ඉඩමක් ලබාගැනීමට අවස්ථාව සලසාදෙනු ලැබේ.

2.4.2 අනවසර කරුවන් තෝරා ගැනීම :-

අනවසරයෙන් සිටින ගොවි පංතියෙන් පරිබාහිර පුද්ගලයන් රජයේ ඉඩම් ආඥා පනත යටතේ තෝරා ගැනීම සිදුකලයුතු වන අවස්ථාවක එම අය තෝරා ගැනීම ඉඩම් කඩවේරියක් මගින් සිදුකල යුතුය. මෙවැනි අය එක් වසමක කීප දෙනෙකු සිටි නම් වසම් කිපයක අය හඳුනාගෙන එක් ඉඩම් කඩවේරියකට කැඳවා තෝරාගැනීම කළ හැකිය. මේ අනුව ඉඩම් කඩවේරියක් සඳහාදී සංවර්ධන සැලැස්මක් පිළියෙල කර එය අදාළ පරිදි පළාත් ඉඩම් කොමසාරිස් හෝ මාධ්‍යම වටා අනුමත කරගත යුතුය. මෙහිදී බෙදා දෙනු ලබන ඒකකය එම ඉඩම් මත නගර සභා නගර සභා හෝ ප්‍රාදේශීය සභාවක දිසුණු ප්‍රදේශයක් තුළ පිහිටා ඇති අවස්ථාවක ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක:94/8 හා 94/12/06 දිනැති චක්‍ර ලේඛනයේ සඳහන් ඉඩම් සීමාව අදාළ කරගත යුතු අතර කෘෂිකාර්මික හෝ වාණිජ කාර්යයක් සඳහා නම් පළාත් සභාව හෝ රජය විසින් පනවා ඇති සීමාව තුළ පමණක් ලබාදීමට ඉඩම් කඩවේරියේදී තීරණය කලයුතුය. මෙම කරුණු ඇතුලත් කරමින් ඉඩම් නියෝග 196 , 197, 205 හා 207 මෙයින් සංශෝධනය කරනු ලැබේ. 196 වන නියෝගයේ සඳහන් වෙන්කිරීම මගින් වාණිජ බදු අයිතිය ලබාදීමේදී අදාළ වාණිජ කාර්ය සඳහාද වෙන්කිරීම ඉල්ලුම්පත් ඉහත 1.2 හි ලියාපදිංචි ලේඛනයේ අගගෙන් කැඳවිය යුතු අතර එම ලේඛනයේ ප්‍රමාණවත් ඉල්ලුම් කරුවන් නොමැති අවස්ථාවක ඉන් බැහැර ඉල්ලුම්කරුවන්ට ඉඩදිය හැකිය.

2.4.3 රජයේ ඉඩම් ආඥා පනත යටතේ වර්ණිත පදනමින් ඉඩම් බදුදීම.

රජයේ සංවර්ධන යෝජනා ,ආයෝජන වැඩ සටහන්ද ඇතුළුව ආර්ථික සංවර්ධන වැඩ සටහන් සඳහා සහ වෙනත් අවශ්‍යතා සඳහා අනුග්‍රාහිතව ඉඩම් බෙදාදීම සම්බන්ධව දැනට දී ඇති උපදෙස් මත තවදුරටත් ක්‍රියා කළ හැකිය. අනුග්‍රාහිත හෝ වර්ණිත බදු දීම් යන්තම අනවසරයෙන් රජයේ ඉඩමක් අල්ලා ගැනීම අදාළ නොවන බව සලකන්න.

2. 5. ඉඩම් ප්‍රදාන (විශේෂ විධිවිධාන)පනත යටතේ සුදුස්සන් තෝරා ගැනීම.

ඉඩම් ප්‍රදාන(විශේෂ විධිවිධාන) පනත යටතේ ඉඩම් කඩවේරියකින් හැර වෙනත් ක්‍රමයක් යටතේ ඉඩම් නොමැති තැනැත්තන් තෝරා ගැනීමට විධිවිධාන සලස්වා නොමැති නිසා නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් ඇති නොවේ. එසේ වුවද එම පනතේ 272 නියෝගය යටතේ ඉඩම් කඩවේරි පැවැත්වීමේදී ඉල්ලුම් පත් කැඳවීම කළ යුත්තේ රජයේ ඉඩමක් ලබාගැනීමට සුදුසු තැනැත්තන් හෝ නාම ලේඛනයේ ලියාපදිංචි අයගෙන් පමණි. එම කරුණ ඇතුලත් කිරීමෙන් එම නියෝගය මෙයින් සංශෝධනය කෙරේ.

111 කොටස

3. රජයේ ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අනවසරයෙන් අල්ලා ගැනීම වැලැක්වීම

3.1 ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ 2008.06.13 දිනැති චක්‍ර ලේඛය නිකුත් කිරීම කෙරේ බලපෑ ප්‍රධානම හේතුව වූයේ ජනතාව රජයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම නිසා සැලසුම් සහගත ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලිය අඩපනවීම වලක්වා ගැනීමය. අනවසර නියමානුකූල කිරීමේ ප්‍රතිපත්තිය අත්හිටුවීමට රජය තීරණය කර ඇති නිසා මේ වනවිට අනවසරයෙන් අල්ලාගෙන ඇති රජයේ ඉඩම් ආපසු ලබාගෙන ඒවායේ අයිතිය තහවුරු කිරීමත් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට සිදුවේ. එවැනි අවස්ථාවක රජයේ ඉඩම් සත්කය (ආපසු ගැනීමේ) පනතේ විධි විධාන උපයෝගී කරගත යුතුය.

3.2 ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ඉඩම් කළමනාකරණ බලතල විමධ්‍යගත වූ පසු මතු වී ඇති ගැටළු නිරාකරණය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කමිටුවද රජයේ ඉඩම් අනවසර අල්ලාගැනීම් පාලනය කිරීම සඳහා ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර ඇත. එසේම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් අංශය විසින් සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති රාජික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය මගින්ද අනවසර නියමානුකූල කිරීමේ ප්‍රතිපත්තිය අත්හිටුවීමට යෝජනා කර ඇත.


3.3 අනවසරයෙන් රජයේ ඉඩම් අල්ලා ගැනීම වැලැක්වීම සඳහා රජයේ ඉඩම් ආඥාපනතේ 180 වැනි නියෝගය යටතේ ඇති උපදෙස් කෙරේ මඛගේ කාරුණික අවධානය යොමු කරමි. එම උපදෙස් අනුව මඛගේ ක්ෂේත්‍ර නිලධාරීන් මගින් අනවසර අල්ලා ගැනීම් / ඉදි කිරීම් පිළිබඳ වාර්තා ආ.ඒ.ආ.60 ආකෘතියෙන් දෙසතියකට වරක් ලබාගැනීමට ක්‍රියා කළ යුතුය. එම වාර්තා පදනම් කරගෙන ප්‍රාදේශීය ලේකම් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) සියලු අනවසරකරුවන් ඉවත් කිරීමට රජයේ ඉඩම් (සත්කය ආපසු ගැනීම) පනත යටතේ ක්‍රියා මාර්ග ගත යුතුය. අනවසර අල්ලා ගැනීම් පිළිබඳ මාසික වාර්තාවක් ඇමුණුම් 11 මගින් පළාත් ඉඩම් කොමසාරිස් හෝ මා වෙත අදාළ වන පරිදි ලබාදීමට ක්‍රියා කළ යුතුය. අනවසර කරුවන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය පිස්කල් භාස්තු පළාත් ඉඩම් කොමසාරිස් හෝ මවිසින් ලබාදීමට ක්‍රියා කරනු ඇත.

3.4 ඉඩම් නියෝග 180 හි සඳහන් අනවසර වාර්තාවක් ඉදිරිපත් කළයුතු දින ගනණ දින 07 වෙනුවට දින 14 ක් ලෙස දීර්ඝ කරමින් එම නියෝගය මෙයින් සංශෝධනය කරමි.

වෙනත් කරුණු

- ❖ රජයේ ඉඩම් ආඥා පනත යටතේ අනුග්‍රාහිතව ඉඩම් බදු දීම සම්බන්ධව දැනට ඇති විධි විධාන සම්බන්ධයෙන් වෙනසක් සිදු නොවන නමුත් රජයේ ඉඩමක් අනවසරයෙන් අල්ලා ගෙන සංවර්ධන කර නිබිම මින් ඉදිරියට එම ඉඩම් ලබාගැනීම සඳහා සුදුසුකමක් ලෙස නොසැලකිය යුතුය.
- ❖ අනවසර අල්ලා ගැනීම සම්බන්ධව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් දෙනු ලැබූ අමාත්‍යාංශ චක්‍ර ලේඛ අංක:- එලිඩී-1-34-(1) 2008 හා 2008.06.13 දිනැති චක්‍රලේඛයේ උපදෙස් අනුව 95.06.15 දිනයෙන් පසු අනවසර අල්ලා ගැනීම තවදුරටත් නීති විරෝධී ක්‍රියාවක් වේ.

- ❖ එම දිනයෙන් පසු දැනට අනවසරයෙන් ඉඩමක පදිංචි වී සිටින පුද්ගලයෙකු ඉඩම් කට්ටේරියකදී තෝරා ගත හැක්කේ ඔහුට කිසිදු ඉඩමක් නැති පුද්ගලයෙකු නම් පමණි.
- ❖ පළාත් ඉඩම් කොමසාරිස් වරුන් වෙත මේවන විට ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ අනුමැතිය ඉල්ලා ලැබී ඇති ඉල්ලුම් පත්‍ර සම්බන්ධව 2008.09.30 දින වන විට ක්‍රියා කර අවසන් කළ යුතුය.
- ❖ මෙම වක්‍රලේඛය ලද වහාම ප්‍රාදේශීය ලේකම් වරුන් / නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස්(අන්තර් පළාත්) විසින් ඉඩම් සංවර්ධන ආඥා පනතේ 20 අ වගන්තිය යටතේ අනුමැතිය සඳහා ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතුය.
- ❖ මෙම වක්‍රලේඛය සියලුම පළාත් ඉඩම් කොමසාරිස්වරුන්ගේ එකඟත්වය මත නිකුත් කරනු ලැබේ.
- ❖ කරුණාකර මෙම වක්‍රලේඛය ලද බව දන්වන්න.


 එස්.ඩී.ඒ.බී.බොරැල්ල,
 ඉඩම් කොමසාරිස් ජනරාල්.

පිටපත:-

- | | | |
|--|---|--|
| <ol style="list-style-type: none"> 1 ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා, 2 ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා 3 ලේකම්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය. | } | කාරුණික දැ.හැ.ය.
ඔබගේ එල්ඩී/1/34(1)
2008 හා 2008.06.13
වක්‍රලේඛයේ උපදෙස් අනුව
දැ.හැ.ය. |
| <ol style="list-style-type: none"> 4 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් 5 සියලුම ප්‍රධාන ලේකම් වරුන්, 6 මැනුම්පති, 7 පළාත් සභාවල ඉඩම් විෂය භාර අමාත්‍යාංශ ලේකම් වරුන්. 8 අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. 9 සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් 10 කොමසාරිස්, හිමිකම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, 11 සියලුම පළාත් ඉඩම් කොමසාරිස්වරුන් - සාකච්ඡා කළ පරිදි අවශ්‍ය පිටපත් ගැනීමට. 12 අධ්‍යක්ෂ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් අංශය. | | |

9/7.

රජයේ ඉඩම් ලබාගැනීමට සුදුසු තැනැත්තන්
ලියාපදිංචි කිරීමේ ලේඛනය

අනු අංකය	නම හා ලිපිනය	ග්‍රාම නිලධාරී කොට්ඨාසය	ඉඩම් අවශ්‍ය කාරණය			සුදුසුකම් ලබන්නේ කුමන නීතියක් යටතේද			
			වර්ගය	කාර්යාලය	වාර්ෂික	ඉඩම් සංවර්ධන ආඥා පනත		රජයේ ඉඩම් ආඥා පනත	ඉඩම් ප්‍රදාන (වි.වි) පනත
						ගොඵි පංතිය	ගොඵි පංතිය නොවන		

(ලියා පදිංචි කරනු ලබන අය සුදුසුකම් ලබන නීතියට අදාළ කිරීමේ "✓" සටහන සොදුරු)

ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කර ගැනීම ඉඩමක් ලබාදෙන බවට සිටිද්දී හෝ පොරොන්දුවක් නොවේ. මෙහි ඇතුළත් යම් අයෙකු ව්‍යාජ තොරතුරු ලබාදීම හෝ තොරතුරු වසන් කිරීම නිසා මෙම ලේඛනයට ඇතුළත් වී ඇති බව හෙළිවුවහොත් ඉඩමක් ලබාගැනීම සඳහා සුදුසුකම් නොලබන අතර එවැනි අය මෙම ලේඛනයෙන් ඉවත් කිරීමට යටත්ව මෙම ලේඛනය ප්‍රසිද්ධ කරන ලදී.

දිනය:-

ප්‍රාදේශීය ලේකම්/නියෝජ්‍ය ඉඩම් කොමසාරිස්/ සහකාර ඉඩම් කොමසාරිස් (අත්තිකාරම් පළාත්)

රජයේ ඉඩම් (සත්‍යකරණ ආපසු ගැනීමේ) පනත
අතවසර අල්ලා ගැනීම් / ඉදිකිරීම් පිළිබඳ මාසික වාර්තාව

ප්‍රා.ලේ. කොට්ඨාසය..... මාසය.....

මාසය තුළ ග්‍රා.නි.වරුන් විසින් වාර්තා කළ අතවසර අල්ලා ගැනීම් ගණන	වර්ෂය තුළ පමිපුරුණ අතවසර අල්ලා ගැනීම් ගණන	අත්තිකාරම් නිවේදන නිකුත් කිරීමේ ගණන	නඩු පැවරුම් සම්බන්ධ			
			පැවරු නඩු සංඛ්‍යාව	විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව	අත්තිකාරණ ආපසු භාරගත් සංඛ්‍යාව	අභියාචනා විලුච්ඡේදන ආදිය ඇති සංඛ්‍යාව

දිනය:-

ප්‍රා.ලේ/ස.ඉ.කො. (අත්තිකාරම් පළාත්) කොට්ඨාසය.